



THE WORLD BANK
IBRD • IDA | WORLD BANK GROUP



Funded by
The European Union

රැඹෙලු

අධි සහත්ව දෙපෙල කුමයට
වග කරමු.

වේල් හැකස් කිරීම හා
ඡල් සම්බාදන පද්ධති ස්ථාපනය
LAND PREPARATION AND
INSTALLATION OF IRRIGATION SYSTEM



2. බ්‍රිති සකස කිරීම හා ජල සම්බාදන පද්ධති සඳහා

- 2.1 පාරිසරික අවශ්‍යතා
- 2.2 ප්‍රංශු අවශ්‍යතා
- 2.3 ඉඩම සකස කිරීම
- 2.4 ජල සම්බාදන පද්ධති සඳහා කිරීම



කම්ලි අංග නවීකරණ වකාශය
ආනයනය කදා

පැලේලාල් එගා කරම වග කරවෙන හට ලබ දෙයි.

මෙහිදී තුම්ය තෝරා ගැනීමේ සිට
අපනයනය කදා සුදුනම් කිරීම
දක්වා නවීණ තාක්ෂණයෙන් එහි
ඇති විද්‍යාත්මක පැසුඩීමත් පිළිබඳ
මගපෙනවීම සිදු කරයි.



රැපෙලාල් | අධි සහත්ව දෙපෙලි කුමාර
වග කරමු.

2.1 පාරිසරක අවශ්‍යතා

- ලිං මුහුද මධ්‍යමේ සීම විටර 0 : විටර 1500 ද්‍රුක්ටා
- වාර්ෂික වර්ජාපතනය ම්.ම්. 500 : 1000
- ප්‍රශ්‍රේක උෂණත්වය සේල්සියෝ අංශක : 20-30,
- සේල්සියෝ අංශක 23-28 අතර උෂණත්වය මල පිළිම උත්තේපතනය කරයි.
- pH පරායිය : 4.5 - 8.5 ද්‍රුක්ටා

2.2 පාංශු අවශ්‍යතා

වැළි පස , වැළි ලොම හා ලොම පස ආදි ප්‍රඛ්‍රේල පරාසයෙක පස් වගාව සඳහා යෝග්‍ය වේ. මෙහිදී තොටින ජලය එක යෙන උසස් පාංශු ව්‍යුහයක සහිත ලොම පස ව්‍යාපෘති සූදුසුය.

ප්‍රජේදු - තායිනහුග (Tainung 1)



සාමාන්‍යයෙන 1.1 kg (4lb) බරුති විශාල ඕවලාකාර
හැඩැති, මදුය ඉතා රසවත් පෙනුරකි.

02

03

2.3 ඉඩම සකස කිරීම

උපෙ සි සක්ම

- කොළඹයේ ඇති අපද්‍රව්‍ය (ගල්, මුල්, රෝබු) ආදිය ඉවත් කර තැවැට් නගුලක් හෝ මෝල් බේෂී නගුල යොදාගෙන අවම වශයෙන් සෙන්ටීම්ටර් 50ක් ගැණුරට බිම පෙරලිය යුතුය.
- අක්කරයකට මෙට්‍රික් ටෙන් 5ක් කාඛනික පොහොර යොදාන්න. (කිලෝ 40 මිටි 125ක්) වර්ග මීටරයක් සඳහා කි.ග්‍රෑම් 1.25 විසුරුවා නැරඟ යුතුයි.



දෙවන සි සක්ම



02

පළමු සි සක්මට ලම්භකව තැවත තැවැට් නගුල හෝ මෝල් බේෂී නගුල යොදා සෙන්ටී මීටර් 50ක් ගැණුරට බිම පෙරලන්න. මේ අවස්ථාවිදි පසර විකතු කරන ලද කාඛනික ද්‍රව්‍ය නොදින් පස සමග මිශ්‍ර වේ.

කැට පොඩි කිරීම

- සෙන්ටීම්ටර් 40 විශ්කම්භය සහිත කොනු නගුල යොදා ගනිමින් වික දිභාකට කැට පොඩි කරන්න.



- ඒ දිගාවට මේනකට නැවත කොකු නගුල යොදුන්න.
- මේ සඳහා අශ්වබල 75 (75-99HP) රෝද හතරේ විශක්වර යොදා ගන්න.

මට්ටම් කිරීම

මතු පිට මනා සමතලා පෘථ්‍යායක් ලැබෙන පරිදි ඉඩම මට්ටම් කරන්න. ඉඩම මතු පිට ජලය තොරුදෙන පරිදි සූක්ෂම ලෙස මෙම මට්ටම් කිරීම කළ යුතුය (Micro Levelling).



ඡල වහනය දියුණු කිරීම

- පැපොල් බේර්ග සඳහා මනා ඡල වහනයකින් යුතු පසක් අවශ්‍ය වන අතර වර්ෂාවකින් පසු විනාඩි 30 ක් තුළ ඉඩමෙන් ජලය ඉවත්වීම සිදු විය යුතුය
- ඉඩමේ මතු පිට ජලය රැදී තොතිබෙන යුතුය
- මේ සඳහා බැකෝ යන්තු යොදා ගතිමින් ඉඩමේ ජලය බැස යයන අතට අපවහන කාණු U අකුල් හැඩියට මෙය සිදු කළ හැකිය. (සේ.මී 60ක්) ගැහුර හා (සේ.මී 45-50ක් පළල විය යුතුය)

02

05

- පැඹ සිටුවන ද්‍රව්‍යත්ව පේළී තුළින් කුඩා අගල් වලට ජලය බැස යන සේ සැකසීය යුතුය.



සැහැල්ලු ව්‍යුහය සහිත වැළුම් පෑටි

- බැංකුම දෙසට සෙන්ටීම්ටර් 30 පළල සෙන්ටීම්ටර් 30 ගැඹුර කාණු සකසන්න.
- ඉහත කාණු සෙන්ටීම්ටර් 45 - 60 ගැඹුර සෙන්ටීම්ටර් 75 පළල ප්‍රධාන අපවහන අගලකට මුදානර්න්න.



02

තද වයනයක් සහිත පස

- බැවුම දෙසට මේටර් 20 පරතරයකින් සෙන්ටීමේටර් 30 පළල සෙන්ටීමේටර් 45 ගැඹුර සකසන්න.
- ඉහත කාණු මේටර් 1 පළල සෙන්ටීමේටර් 60 ගැඹුර අගලකට මුදාහරින්න

ජලයෙන සට්ටූ භුමියට

- බැවුම දෙසට මේටර් 5 මේටර් 10 පරතරයකින් සෙන්ටීමේටර් 30 පළල හා සෙන්ටීමේටර් 45 - 60 ගැඹුරෙහි ජලජපවහන කාණු යොදන්න.
- ඉහත කාණු සෙන්ටීමේටර් 60 ගැඹුරෙහි මේටර් 1 පළලෙහි ජලප්‍රවාහන පැලකට මුදාහරින්න.


02

07

2.4 ජල සම්බාදන පද්ධති ස්ථාපිත කිරීම

කුකද්දකුවලින් පැල සිටුවන ස්ථාන සළකුණු කළ පසු ජල සම්බාදන පද්ධති ස්ථාපිත කළ යුතුය. මෙහිදී පැපොල් වගාව සඳහා උසින් අඩු විසුරුම් පද්ධති (Mini sprinkler) හා අතුරු බෝග වගාව සඳහා සුදු පැහැති වැස්සුම් පරි Drip tape) යොදා ගැනේ.

ප්‍රධාන බෝගය සඳහා හා අතුරු බෝගය සඳහා



- පැපෙල් වගාව සඳහා උසින් අඩු විසුරුවම් පද්ධති (Mini sprinkler) අතර පරතරය මීටර් 03ක් ලෙසත්,
- අතුරු බේෂ්ග වගාව (මිරිස්) සඳහා විස්ස්සුම් පරි (Drip tape)වල විස්ස්සුම් සිදුරු අතර සේ.මී 30ක් ලෙසත් සකස් කරනු ලැබේ.



රුගෝලු

අධි ශනතව දෙපේල තුමයට
වගා කරමු.

ප්‍රකාශන කට්ටලය

- තවාන් පාලනය
- බුම් සකස් කිරීම හා ජල සම්පාදන පද්ධති සංස්ථානය
- පැල කිවුවීම හා අනුරූ බොග විගාව ජල සම්පාදනය හා
පොහොර යෙදීම

රුගෝලු

අධි සහත්ව දෙපෙල කුමාර
වගා කරමු.

වේල් සැකස් කිරීම හා
ජලු සම්පාදන පද්ධති ස්ථාපනය
LAND PREPARATION AND
INSTALLATION OF IRRIGATION SYSTEM